

කොළඹ විශ්වවිද්‍යාලය - 2013

කොළඹ විශ්වවිද්‍යාලයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනය හා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සහ විශ්වවිද්‍යාල පනතේ 108(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108 (1) උපවගන්තිය ප්‍රකාර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. අවාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවධානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වන වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාව 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2013 දෙසැම්බර් 31 දිනට කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය තත්ත්වය හා එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) විශ්වවිද්‍යාලය සතු උපාධි ලෝගු කුලියට දීමෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා රැස්කර තිබූ රු.16,462,244 ක ආදායම් හා සමාලෝචිත වර්ෂයේ දරා තිබූ රු.1,430,010 ක වියදම් ඒ ඒ වර්ෂ වල ආදායම් හා වියදම් ලෙස හඳුනාගෙන ගිණුම්ගත කිරීම වෙනුවට විශේෂිත අරමුදලක රඳවා තබාගෙන තිබුණි.
- (ආ) අධ්‍යාපන ඩිප්ලෝමා 2010/2011 පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වී තිබුණු අතර එම පාඨමාලාවේ ගුරු පුහුණුව ද 2013 දෙසැම්බර් 06 දින අවසන්ව තිබූ බැවින් එම පාඨමාලාවේ ආදායම් තව දුරටත් විලම්භනය කිරීම අවශ්‍ය නොවුණ ද රු.5,889,552 ක් විලම්භිත ආදායම් ලෙස ඉදිරියට ගෙනවිත් තිබුණි.

2.2.2 විගණනය සඳහා සාක්ෂි නොවීම

මූල්‍ය ප්‍රකාශන වල සඳහන් එකතු වටිනාකම රු.11,379,250,000 ක් වූ ඉඩම් හා ගොඩනැගිලි වල අයිතිය තහවුරු කිරීම සඳහා සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

පහත සඳහන් නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට යොමුව

අනුකූල නොවීම

- | | |
|---|---|
| <p>(අ) 2004 ජනවාරි 26 දිනැති ජාතික පුස්තකාල ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ උපදේශක වකුලේඛ අංක 2004/පුස/1 හි 3.3 වගන්තිය</p> | <p>තොග සමීක්ෂණ පවත්වා අස්ථානගත වූ පුස්තකාල ද්‍රව්‍ය ගණනය කර අවසන් කර තිබූ බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවිණි.</p> |
| <p>(ආ) 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනතේ 6(1)(අ) වගන්තිය</p> | <p>කොන්ත්‍රාත් ගිවිසුම් පිරිවැය රු. මිලියන 5 ඉක්මවන අවස්ථාවක සෑම ටෙන්ඩර් කරුවෙක්ම පොදු කොන්ත්‍රාත් රෙජිස්ටාර් වරයා වෙත ලියාපදිංචි වියයුතු වුවත් ගිවිසුම් වටිනාකම රු.15,663,225 ක්වූ භේවාමාවක ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා ලියාපදිංචි කර නොතිබුණි.</p> |

- | | |
|---|--|
| (ඇ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයේ 4.2.1 (සී) වගන්තිය | ප්‍රසම්පාදන කාර්යයන් විස්තරාත්මකව ඇතුළත් වන පරිදි ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල කළයුතු වුවත් පිළියෙල කර තිබූ හේවාමාවන ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු පිළිබඳ කොන්ත්‍රාත්තුව එම සැලැස්මට ඇතුළත් කර නොතිබුණි. |
| (ඈ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයේ 2.12 උප වගන්තිය | ආකෘති පත්‍ර තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයින් විසින් අත්සන් කළ බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවූණි. |
| (ඉ) විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයේ v පරිච්ඡේදයේ 5.2 වගන්තිය හා 2007 අගෝස්තු 24 දිනැති අංක 09/2007(1) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය | අත්‍යාවශ්‍ය නොවන අනධ්‍යයන කාර්යමණ්ඩලයේ තනතුරු සඳහා වයස අවුරුදු 60 ඉක්මවූ නිලධාරීන් 05 දෙනෙක් අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියකින් තොරව පත්කර තිබුණි. |
| (ඊ) විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයේ XX පරිච්ඡේදයේ 3.1 වගන්තිය හා ආයතන සංග්‍රහයේ X පරිච්ඡේදයේ 1.6.1 වගන්තිය | සිදුකළ නියැදි පරීක්ෂණය අනුව අධ්‍යාපන පීඨයේ හා ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පැමිණීම පිටවීම හා නිවාඩු සනාථ කර ගැනීම සඳහා පොත්පත් ලේඛන නඩත්තු කර නොතිබුණ බැවින් ඒ සඳහා කර ඇති ගෙවීම් සනාථ කරගත නොහැකි විය. |

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රතිඵලය රු.214,339,468 ක, අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 33,033,435 ක් වී තිබුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ අතිරික්තය රු.181,306,033 කින් වැඩිවීම සඳහා රජයේ ප්‍රදාන රු.312,143,538 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

සමාලෝචිත වර්ෂය තුළ පවත්වා ඇති අභ්‍යන්තර විභාග 17 ක් සහ බාහිර විභාග 33 ක ප්‍රතිඵල නිකුත් කිරීම මාස 06 සිට මාස 14 ක් දක්වා කාල ප්‍රමාදයක් නිරීක්ෂණය විය.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විශ්වවිද්‍යාලයේ ආවර්යවරු 34 කගෙන් ගිවිසුම් හා බැඳුම්කර කඩකිරීම නිසා සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතු වටිනාකම රු.43,086,046 ක් වූ අතර මේ පිළිබඳ තවදුරටත් පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) ආවර්යවරු 07 දෙනෙකුගෙන් රු.1,892,023 ක් අයකර ගැනීම සඳහා 1985 වර්ෂයේ නඩු පවරා ඇතත් ඔවුන්ගේ ලිපිනයන් සොයාගත නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් දන්වා එවා ඇති බව උපකුලපති විසින් විගණනයට දන්වා ඇත. මෙම ආවර්යවරුන්ගේ ගිවිසුම් කඩකිරීම නිසා අයවිය යුතු මුදල් ඔවුන්ගේ අර්ථ සාධක අරමුදලින් හැකි ඉක්මනින් අයකර ගැනීම කළයුතු වුවත්, එසේ විශ්ව විද්‍යාල පනතේ 94 වගන්තිය ප්‍රකාරව අයකර ගැනීමට කටයුතු නොකර ගිවිසුමේ ඇති දෝෂ ආයතනයට අවාසි සහගත ලෙස නිර්වචනය කරමින් අර්ථ සාධක අරමුදලින් අයකිරීම් ප්‍රමාද කරමින් පැවතුණි.

(ආ) 2005 වර්ෂයේ සේවය හැර ගිය ආවර්යවරයෙකුගෙන් අයවිය යුතු රු.6,229,373 ක මුදල් අයකර ගැනීම සඳහා වසර 13 ක් ගතවී ඇතත් තවමත් නඩුපැවරීමේ කටයුතු සකස් කෙරෙමින් පැවතුණි.

4.3 පුස්තකාල පරිපාලනය

විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය පරීක්ෂාවේදී විශ්වවිද්‍යාල ආවර්යවරුන් 76 ක් විසින් ලබාගෙන තිබූ පොත් ගණන 144 ක් ආපසු භාරදී නොතිබුණ අතර හිඟ හිටි කාලය මාස 01 සිට මාස 65 ක කාල පරාසයක්ද 2011 වර්ෂයේ සිට 2013 කාලය තුළ පිරිවැය රු.853,563 ක්වූ නැතිවූ පොත් 562 ක් වෙනුවෙන් අලාභ අදාල පාර්ශවයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

5.1 කාර්ය මණ්ඩල පුරප්පාඩු

සමාලෝචිත වර්ෂය තුළ අධ්‍යයන හා අනාධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 414 ක් විය. ආවර්යවරු 23 දෙනෙක් අධ්‍යයන නිවාඩු 29 ක් ද ස්ථනවාර්ෂික නිවාඩුද ලබාගෙන තිබුණි. සමාලෝචිත වර්ෂය තුළ විශ්වවිද්‍යාලය විසින් බාහිර කමිකාචාර්යවරුන් වෙනුවෙන් රු.25,719,870 ක් ගෙවා තිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර විශ්වවිද්‍යාලයේ උපකුලපතිගේ අවධානයට යොමුකරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතු වේ.

- (අ) ප්‍රසම්පාදන කටයුතු
- (ආ) කොන්ත්‍රාත් පාලනය
- (ඇ) පුස්තකාල පරිපාලනය
- (ඈ) ගිණුම්කරණය
- (ඉ) පාඨමාලා ආදායම්